



රිච්මන්ඩ් විද්‍යාලය Richmond College
Assignment for Vacation - 2020
ගිණුම්කථා

නම / විභාග අංකය.....

12 ශ්‍රේණිය

(01). දුලාන් සමාගමේ පොත් වලින් 2019.03.31 දිනට උපුටාගත් ශේෂ පිරික්සුම පහත දැක්වේ .

	රු'000	රු'000
ප්‍රාග්ධනය		560
ගොඩනැගිලි- පිරිවැය	500	
මෝටර් රථ - පිරිවැය	350	
වට්ටම්	9	6
උකස් ණය		150
ගෙන ඒමේ කුලී	8	
ආපසු එවීම / ආපසු යැවීම	18	6
ගැනුම් / විකුණුම්	280	570
ප්‍රචාරන	29	
ක්ෂය වෙන්කිරීම් 2018.04.01 දිනට		
ගොඩනැගිලි		35
මෝටර් රථ		41
ආයෝජන	21	
භානිකරන අලාභ සඳහා වෙ.කිරීම් 2018.04.01		3
බොල් ණය	8	
විවිධ ආදායම්		41
තොගය 2018.04.01 දිනට	18	
වේතන	36	
කාර්යාල වියදම්	29	
වෙළඳ ලැබිය යුතු දෑ / ගෙවිය යුතු දෑ	65	98
විදුලිය	32	
ගෙනයෑමේ කුලී	36	
ගැනීලි	41	
වරිපනම්	12	
බැංකු ශේෂය	18	
	<u>1510</u>	<u>1510</u>

අමතර තොරතුරු,

- 2019.03.31 දිනට අවසන් තොගයේ පිරිවැය රු.34,000ක් වන අතර මෙහි ශුද්ධ උපලබ්ධි අගය රු.28,000කි.
- කාර්තුවක් සඳහා ගෙවිය යුතු වරිපනම් ගාස්තුව රු.4,500කි.
- පොත් වල සටහන් නොවූ අයිතිකරු සිදුකල භාණ්ඩ ගැනීලි වල පිරිවැය රු. 6,000කි
- උකස් ණය සඳහා වාර්ෂිකව ගෙවිය යුතු පොලිය 15%කි. මෙම ණය මුදල ලබාගෙන ඇත්තේ 2018.12.31 දිනයි.
- ගොඩනැගිලි වාර්ෂිකව 5%කින්ද මෝටර් රථ වාර්ෂිකව 10%කින් දක්ෂය කල යුතුය .
- ලැබී ඇති විවිධ ආදායම් වලින් 30%ක් ඉදිරි වර්ෂය සඳහා අදාළ වේ.
- වේතන ලෙස සලකා ගිණුම් ගතකර ඇත්තේ EPF සඳහා සේවක දායකය 10%ක් අඩු කිරීමෙන් පසු මුදලින් ගෙවන ලද ශුද්ධ වැටුප වේ. EPF සඳහා වර්ෂය තුළ කිසිදු ප්‍රතිපාදනයක් සිදුකර නොමැත.EPF සඳහ සේවක දායකය සේවකයාගේ දල වැටුපෙන් 10%ක් වන අතර සේව්‍ය දායකය සේවකයාගේ දල වැටුපෙන් 15%ක් වේ.
- ETF සඳහා සේව්‍ය දායකය සේවකයාගේ දල වැටුපෙන් 3% කි.

- i. 2019.03.31 දිනට උපචිත විදුලිය රු.4,000ක් ද උපචිත කාර්යාල වියදම් රු.3500ක් ද වන අතර කලින් ගෙවූ ප්‍රචාරන ගාස්තුව රු.4,000කි.
 අවශ්‍ය වන්නේ ,
 - 1. 2019.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ලාභ හෝ අලාභ ප්‍රකාශනය
 - 2. 2019.03.31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය

- (02). කුමුදු සමාගම විසින් 2919.12.31 දිනට පිලියෙල කරන ලද ශේෂපිරික්සුම තුළනය නොවූයෙන් වෙනස අවිනිශ්චිත ගිණුමකට මාරුකර ලාභ හෝ අලාභ ප්‍රකාශනය පිලියෙල කරන ලදී. ඒ අනුව ගණනය කරන ලද ලාභය රු. 500,000ක් විය. පහත වැරදි පසුව අනාවරනය වී ඇත.
 - a. සුළු මුදල් ජ'නලයේ සන්ග්‍රහ වියදම් තීරුවේ එකතුව වූ රු. 8,500 අදාළ ලෙජර ගිණුමට පිටපත් කර නැත.
 - b. ලද ලාභාංශ ආදායම රු. 25,000 අදාළ ගිණුමට පිටපත් වී ඇත්තේ රු.52,000ක් ලෙසය.
 - c. දෙසැම්බර් මාසය තුළ ගෙවන ලද, පොලිය ද ඇතුළත් බැංකු ණය වාරිකය රු.10,000 ණය පොලී ගිණුමට හර කර ඇත. මේ තුළ ඇතුළත් ණය පොලිය රු.2000 කි. කෙසේ වුවත් මුදල් සටහන නිවැරදි ව තබා ඇත.
 - d. ගෙවූ ගෙවල් කුලී ගිණුමේ ශේෂය වූ රු.40,000 ශේෂ පිරික්සුමෙන් මගහැරී ඇත. 2019 දෙසැම්බර් මාසය සඳහා ගෙවිය යුතු වූ මාසික කුලිය රු.5,000ක් ගිනුම් ගතවී නොමැති බව පසුව අනාවරණය වී ඇත.
 - e. ගොඩනැගිලි අලුත්වැඩියා වියදම් රු.25,000ක් ගොඩනැගිලි ගිණුමට පිටපත් වී ඇත. වර්ෂය සඳහා ගොඩනැගිලි 10% කින් ක්ෂය ප්‍රතිපාදනය කර ඇත.
 - f. දුන් වට්ටම් රු.5,000ක් ලද වට්ටම් ගිණුමට බැර කර ඇති අතර ණයගැතියා ගේ ගිණුමට නිවැරදිව සටහන් කර ඇත.
 - g. 2019.12.31 දිනට අවසන් තොගයේ ශුද්ධ උපලබ්ධි අගය එහි පිරිවැයට වඩා රු.20,000 ක් අඩුවූ බැවින් මූල්‍ය ප්‍රකාශන පිලියෙල කිරීමේ දී ශුද්ධ උපලබ්ධි අගය පමණක් තොගයේ පිරිවැය ලෙස සලකා ගිණුම් වාර්තා පිලියෙල කොට ඇත.

- අවශ්‍ය වන්නේ,
 - 1. ඉහත වැරදි නිවැරදි කිරීමට අදාළ ජ'නල් සටහන්
 - 2. අවිනිශ්චිත ගිණුම
 - 3. නිවැරදි ලාභය ගණනය කිරීමේ ප්‍රකාශයක්

- (03). VAT සඳහා ලියාපදිංචි ආයතනයක් වන හැරිසන් සමාගමේ 2020.04.01 දිනට වෙළඳ ලැබිය යුතු දෑ සහ වෙළඳ ගෙවිය යුතු දෑ වල ශේෂයන් පිළිවෙලින් රු.190,000ක් සහ රු.170,000 කි. අප්‍රේල් මාසය තුළ පහත ගණුදෙනු සිදුවී ඇත.
 - a. පෙරේරා සමාගමට විකුණුම් (15% VAT ඇතුළත්ව) 34,500.
 - b. සේරා සමාගමෙන් ගැනුම් (15% VAT ඇතුළත්ව) රු.17,250.
 - c. මනුක සමාගමට සමාගමට විකුණුම් රු 125000කි. 10% ක වෙළඳ වට්ටම් අඩු කිරීමෙන් පසු මෙම මිල 15% ක VAT බද්දට යටත් කළ යුතුය .
 - d. මල්මි සමාගමෙන් ගැනුම් රු.150,000කි. මෙම වටිනාකම 15% ක VAT බද්දට යටත් කළ යුතුය.
 - e. අමර සමාගමට විකුණුම් VAT රහිත රු.140,000කි.
 - f. විස්කම් සමාගමෙන් ගැනුම් රු.160,000කි. මෙම මිල 5% ක වෙළඳ වට්ටම් අඩු කිරීමෙන් පසු 15% ක VAT බද්දට යටත් කළ යුතුය.

- අවශ්‍ය වන්නේ ,
 - 1. 2020 අප්‍රේල් මාසය සඳහා ගැනුම් ජ'නලය සහ විකුණුම් ජ'නලය
 - 2. VAT පාලන ගිණුම, ණයගැති පාලන ගිණුම, ණයහිමි පාලන ගිණුම